
SINHALA

Paper 2 Translation and Reading Comprehension

3205/02

May/June 2018

1 hour 30 minutes

INSERT



READ THESE INSTRUCTIONS FIRST

This Insert contains the reading passage for use with the Question Paper.

You may annotate this Insert and use the blank spaces for planning.

This Insert is **not** assessed by the Examiner.

This document consists of **2** printed pages.

Read the following passage carefully and then answer, briefly and in **Sinhala, Questions 3–11** on the Question Paper.

ශ්‍රී ලංකාවේ බොහෝ ගම්බද මිනිසුන්ට රැකියා නැත. සමහර වැඩිහිටියන් රැකියා බලාපොරොත්තු තොවන්නේ මවුන්ට කුණුරු ගොවිතැන, හේත් ගොවිතැන හේ සත්ව පාලනය වැනි ජ්වන මාරුග තිබෙන හෙයිනි. ලංකාවේ පිටිසර ගමක පිවත් වන දිපාල් මෙසේ කියයි: ‘මෙහේ බොහෝ මිනිස්සු මේ විදියට පිවත් වෙති. ඒත් කිසියම් අධ්‍යාපනයක් ලැබූ තරුණ පිරිසට ඕනෑම නගරයකට ගොස් රැකියාවක් කිරීමටයි.’

බොහෝ ගම්වල පාසල් ඇතත් ඒවා තගරයේ පාසල්වලට වඩා වෙනස්ය. දිපාල් මෙසේ ද කියයි: ‘ගම්බද පාසල්වල විද්‍යාගාර වැනි නුතන පහසු කම් නැත. සමහර ගම්වල පාසල්වල සැහෙන තරම් පන්ති කාමර නැති නිසා එම්මහනේ ගස් යට ද ඉගැන්වීම කරනු ලැබේ. පහේ දිජ්‍යුත්ව විභාගය සමත්වන දිජ්‍යුයින් පුලු පිරිසකට පමණක් තගරයේ හොඳ පාසල්වලට ඇතුළු වීමට අවස්ථාව ලැබේ.’

බොහෝ ගම්වල පන්සල් ද තිබේ. දිපාල් මෙසේ කියයි: ‘පන්සල ගමේ පිවිතයට ඉතාමත් අවශ්‍යයි. මගේ ගමේ මිනිසුන් පන්සලට රස්වන්නේ ආගමික කටයුතුවලට සහභාගි වීමට පමණක් තොවේ. එහි පැවැත්වෙන නැවුම් හා ජන තාට්‍ය බැලීමට ද ඔවුන් එහි යති. සමහර දිනවල ගමේ දිල්පින්ගේ ගායනා ද එහි පැවැත්වේ. දැන් මගේ ගමට විදුලිය ද තිබෙන හෙයින් මගේ බොහෝ අසල් වැසියන් රුපවාහිනී හා ගුවන් විදුලි යන්තු මිල දී ගෙන ඇත. දැන් අපට දිනපතා ජාතික පුවත්වලට සවන් දිය හැකිය. ර්වත් වඩා අප දැන් බාහිර ලෝකය හා සම්බන්ධ යැයි සිතේ.’

තාගරික සංස්කෘතිය ඉක්මණීන් පැතිරයාමත් සමග සමහර ගැමියන් පරිගණක හා තොරතුරු තාක්ෂණික මෙවලමිද මිල දී ගන්නට පටන්ගෙන ඇත. මේ වෙනස් කම් දිපාල් මෙසේ විස්තර කරයි: ‘පාසල් විෂය මාලාවට තොරතුරු තාක්ෂණය හඳුන්වා දී තිබෙන හෙයින් බොහෝ ගම්බද පාසල්වල එම විෂයයන් ද උගන්වනු ලැබේ. ප්‍රවාහන පහසු කම් ඉක්මණීන් වැඩි වී යාමත් සමග ගම හා තාගරය අතර පෙර පැවති පරතරය ද දැන් අඩු වී යමින් තිබේ. දැන් ගමේ බොහෝ තිවෙස්වල කිසියම් ආකාරයක වාහනයක් ද දක්නට ඇත. පසුගිය දෙක දෙක තුළ තාගරික සංස්කෘතිය පැතිරීමත් සමග ගමේ ආහාර, ඇශ්‍රුම් හා සිරින්වීරින් වෙනස් වෙමින් පවතී. සමහර ගැමියන් පිස්සුවෙන් මෙන් තාගරික සංස්කෘතිය වෙත ඇදෙන අතර ගමේ ආහාර හා ඇශ්‍රුම් ආදිය වැළඳ ගැනීම වෙත ඇදී යන පුවණතාවක් තගරවල ද පවතී. ඒ නිසා තාගරවල හා ප්‍රධාන පාරවල් දෙපස ‘ගමේ කබේ’ ‘පොල් අතු බත් කබේ’ ‘අශ්‍රිල’ වැනි නාම පුවරු දක්නට ඇත. මේ සිදුවන වෙනස්කම් පුදුම සහගතය.’

Permission to reproduce items where third-party owned material protected by copyright is included has been sought and cleared where possible. Every reasonable effort has been made by the publisher (UCLES) to trace copyright holders, but if any items requiring clearance have unwittingly been included, the publisher will be pleased to make amends at the earliest possible opportunity.

To avoid the issue of disclosure of answer-related information to candidates, all copyright acknowledgements are reproduced online in the Cambridge International Examinations Copyright Acknowledgements Booklet. This is produced for each series of examinations and is freely available to download at www.cie.org.uk after the live examination series.

Cambridge International Examinations is part of the Cambridge Assessment Group. Cambridge Assessment is the brand name of University of Cambridge Local Examinations Syndicate (UCLES), which is itself a department of the University of Cambridge.